



## Hector Kobbekaduwa Agrarian Research and Training Institute

### Data Management Division

(Wholesale Prices of Rice & Subsidiary Food Crops)



2024.03.25

| Item                           | Pettah            |         |         |          | Marandagamula |         |        |          |
|--------------------------------|-------------------|---------|---------|----------|---------------|---------|--------|----------|
|                                | Range             | Average |         | Change * | Range         | Average |        | Change * |
|                                | 25-Mar            | 25-Mar  | 22-Mar  |          | 25-Mar        | 25-Mar  | 22-Mar |          |
| <b>Rice (Rs/kg)</b>            |                   |         |         |          |               |         |        |          |
| Samba 1                        | 235.00 - 240.00   | 237.00  | 236.25  | 0.75     | -             |         |        |          |
| Samba 2                        | 228.00 - 230.00   | 229.33  | 229.50  | -0.17    | -             |         |        |          |
| Keeri Samba                    | 310.00 - 325.00   | 317.50  | 317.50  |          | -             |         |        |          |
| Nadu 1                         | 205.00 - 210.00   | 206.60  | 205.20  | 1.40     | -             |         |        |          |
| Nadu 2                         | 195.00 - 200.00   | 198.75  | 194.33  | 4.42     | -             |         |        |          |
| Raw red                        | 165.00 - 180.00   | 173.00  | 173.00  |          | -             |         |        |          |
| Raw White                      | 190.00 - 200.00   | 196.00  | 193.00  | 3.00     | -             |         |        |          |
| <b>Imported Rice</b>           |                   |         |         |          |               |         |        |          |
| Ponne Samba                    | 248.00 - 255.00   | 252.00  | 250.75  | 1.25     | -             |         |        |          |
| Nadu                           | -                 |         |         |          | -             |         |        |          |
| Raw White                      | -                 |         |         |          | -             |         |        |          |
| Raw red                        |                   |         |         |          |               |         |        |          |
| <b>Subsidiary Food Crops</b>   |                   |         |         |          |               |         |        |          |
| <b>Dried Chillies (Rs/Kg)</b>  |                   |         |         |          |               |         |        |          |
| Imported                       | 750.00 - 850.00   | 810.00  | 810.00  |          |               |         |        |          |
| Local                          |                   |         |         |          |               |         |        |          |
| <b>Onion (Rs/Kg)</b>           |                   |         |         |          |               |         |        |          |
| Sinnan                         | -                 |         |         |          |               |         |        |          |
| Vedalan                        | 230.00 - 250.00   | 238.00  | 232.00  | 6.00     |               |         |        |          |
| Imported                       | 200.00 - 220.00   | 212.00  | 212.00  |          |               |         |        |          |
| <b>Big Onion</b>               |                   |         |         |          |               |         |        |          |
| Imported                       | 480.00 - 500.00   | 488.00  | 448.00  | 40.00    |               |         |        |          |
| Local                          | -                 |         |         |          |               |         |        |          |
| <b>Potatoes (Rs/Kg)</b>        |                   |         |         |          |               |         |        |          |
| Welimada                       | 230.00 - 240.00   | 234.00  | 234.00  |          |               |         |        |          |
| Nuwaraeliya                    | 270.00 - 280.00   | 276.00  | 256.00  | 20.00    |               |         |        |          |
| Imported                       | 145.00 - 200.00   | 178.00  | 186.00  | -8.00    |               |         |        |          |
| <b>Pulses (Rs/Kg)</b>          |                   |         |         |          |               |         |        |          |
| Green Gram                     | 1250.00 - 1350.00 | 1310.00 | 1290.00 | 20.00    |               |         |        |          |
| Cowpea                         | 700.00 - 800.00   | 760.00  | 760.00  |          |               |         |        |          |
| Red Dhal                       | 285.00 - 290.00   | 288.00  | 286.00  | 2.00     |               |         |        |          |
| <b>Consumption Item(Rs/Kg)</b> |                   |         |         |          |               |         |        |          |
| Sugar(White)                   | 265.00 - 270.00   | 267.50  | 277.50  | -10.00   |               |         |        |          |
| Wheat Flour                    | 170.00 - 175.00   | 172.50  | 172.50  |          |               |         |        |          |
| <b>Eggs (Rs/Egg)</b>           |                   |         |         |          |               |         |        |          |
| Brown                          | 47.00 - 48.00     | 47.50   | 49.00   | -1.50    |               |         |        |          |
| White                          | 44.00 - 45.00     | 44.50   | 46.50   | -2.00    |               |         |        |          |



# Hector Kobbekaduwa Agrarian Research and Training Institute

## Data Management Division



### Wholesale Prices in Selected Markets (Rs/Kg)


| Variety                        | 2024-03-25        | 2024-03-25   | 2024-03-25      | 2024-03-24     | 2024-03-25          | 2024-03-25            | 2024-03-25         | 2024-03-25         | 2024-03-25         | 2024-03-24       |
|--------------------------------|-------------------|--------------|-----------------|----------------|---------------------|-----------------------|--------------------|--------------------|--------------------|------------------|
|                                | Peliyagoda Market | Kandy Market | Dambulla Market | Meegoda Market | Norochcholle Market | Thambuththegam Market | Keppetipola Market | Nuwaraeliya Market | Bandarawela Market | Veyangoda Market |
| Beans                          | 100 - 150         | 100 - 120    | 80 - 100        | -              | -                   | 130 - 160             | 100 - 120          | 90 - 120           | -                  | -                |
| Carrot                         | 250 - 280         | 250 - 280    | 230 - 300       | -              | -                   | 300 - 340             | 240 - 260          | 270 - 280          | -                  | -                |
| Leeks                          | 180 - 200         | 170 - 180    | 150 - 170       | -              | -                   | 180 - 200             | 140 - 150          | 160 - 170          | -                  | -                |
| Beet root                      | 150 - 180         | 120 150      | 130 - 140       | -              | 100 - 120           | 140 - 160             | -                  | -                  | -                  | -                |
| Beet Root(N'eliya)             | -                 | 170 180      | 150 - 160       | -              | -                   | -                     | 150 - 160          | 140 - 160          | -                  | -                |
| Knolkhol                       | 60 - 80           | 50 - 70      | 50 - 80         | -              | -                   | 70 - 90               | 60 - 80            | 70 - 90            | -                  | -                |
| Raddish                        | 30 - 50           | 30 - 50      | 25 - 40         | -              | 10 - 20             | 40 - 60               | 20 - 30            | 50 - 60            | -                  | -                |
| Cabbage (N'eliya)              | 230 - 250         | 240 - 250    | -               | -              | -                   | -                     | 160 - 200          | 260 - 270          | -                  | -                |
| Cabbage (Kandy)                | 200 - 220         | 200 230      | 200 - 220       | -              | 200 - 250           | 260 - 300             | -                  | -                  | -                  | -                |
| Tomato                         | 120 - 150         | 100 - 120    | 80 - 100        | -              | 70 - 100            | 70 - 100              | 80 - 120           | 90 - 120           | -                  | -                |
| <b>Low country Vegetable</b>   |                   |              |                 |                |                     |                       |                    |                    |                    |                  |
| Ladies Fingers                 | 40 - 50           | 60 - 80      | 50 - 60         | -              | 40 - 50             | 35 - 50               | -                  | -                  | -                  | -                |
| Brinjals                       | 200 - 250         | 150 - 180    | 120 - 160       | -              | 80 - 120            | 100 - 150             | 150 - 170          | -                  | -                  | -                |
| Capsicum                       | 300 - 500         | 400 - 450    | 300 - 400       | -              | 300 - 350           | 350 - 430             | 350 - 450          | 400 - 450          | -                  | -                |
| Pumpkin                        | 120 - 130         | 140 - 150    | 120 - 150       | -              | -                   | 130 - 160             | 150 - 160          | -                  | -                  | -                |
| Cucumber                       | 30 - 40           | 40 - 50      | 25 - 30         | -              | 20 - 25             | 20 - 30               | 50 - 60            | -                  | -                  | -                |
| Bitter Gourd                   | 150 - 180         | 120 - 150    | 90 - 100        | -              | 120 - 150           | 100 - 130             | -                  | -                  | -                  | -                |
| Snake Gourd                    | 130 - 150         | 120 - 130    | 80 - 100        | -              | 60 - 70             | 90 - 110              | -                  | -                  | -                  | -                |
| Drumstick                      | 200 - 500         | -            | -               | -              | 220 - 250           | -                     | -                  | -                  | -                  | -                |
| Luffa                          | 100 - 120         | 100 120      | 60 - 90         | -              | 60 - 90             | 60 - 100              | -                  | -                  | -                  | -                |
| Long Beans                     | 70 - 80           | 70 - 80      | 60 - 80         | -              | 40 - 50             | 60 - 80               | -                  | -                  | -                  | -                |
| Ash Plantains                  | 200 - 220         | 190 - 220    | 180 - 200       | -              | -                   | 100 - 130             | -                  | -                  | -                  | -                |
| Green Chillies                 | 200 - 250         | 200 - 240    | 180 - 300       | -              | 170 - 190           | 150 - 220             | 200 - 220          | -                  | -                  | -                |
| Lime                           | 250 - 300         | 300 - 320    | 280 - 330       | -              | -                   | 240 - 270             | -                  | -                  | -                  | -                |
| Sweet Potatoe                  | 130 - 150         | 170 - 190    | 170 - 180       | -              | -                   | 180 - 200             | 160 - 180          | -                  | -                  | -                |
| Manioc                         | 120 - 140         | 110 - 120    | 100 - 120       | -              | 100 - 120           | 80 - 100              | 120 - 140          | -                  | -                  | -                |
| Eggplant                       | 140 - 150         | 170 180      | 150 - 160       | -              | -                   | -                     | -                  | -                  | -                  | -                |
| Potato(Imported)               | 145 - 200         | 155 - 180    | 145 - 150       | -              | -                   | 150 - 160             | -                  | -                  | -                  | -                |
| Potato (Welimada)              | 230 - 240         | 240 250      | -               | -              | -                   | -                     | 230 - 250          | -                  | -                  | -                |
| Potato (Nuwaraeliya)           | 270 - 280         | 270 280      | -               | -              | -                   | 270 - 290             | -                  | 260 - 270          | -                  | -                |
| B'Onion Imported               | 480 - 500         | 500 510      | 490 - 520       | -              | -                   | 450 - 460             | 490 - 500          | -                  | -                  | -                |
| Big-onion Local                | -                 | -            | -               | -              | -                   | -                     | -                  | -                  | -                  | -                |
| <b>Banana</b>                  |                   |              |                 |                |                     |                       |                    |                    |                    |                  |
| Ambul(Rs/Kg)                   | 120 - 150         | 110 130      | -               | -              | -                   | -                     | -                  | -                  | -                  | -                |
| Kolikuttu                      | 320 - 350         | 290 - 320    | -               | -              | -                   | -                     | -                  | -                  | -                  | -                |
| Seeni                          | 120 - 150         | 100 120      | -               | -              | -                   | -                     | -                  | -                  | -                  | -                |
| Anamalu (Rs/Fruits)            | 25 - 30           | -            | -               | -              | -                   | -                     | -                  | -                  | -                  | -                |
| Papaya (Rs/Kg)                 | 150 - 240         | 220 - 230    | -               | -              | -                   | -                     | -                  | -                  | -                  | -                |
| Passion Fruits(Rs/Fruit)       | 100 - 120         | -            | -               | -              | -                   | -                     | -                  | -                  | -                  | -                |
| <b>Other Fruits (Rs/Fruit)</b> |                   |              |                 |                |                     |                       |                    |                    |                    |                  |
| Pineapple - Large              | 620 - 650         | -            | -               | -              | -                   | -                     | -                  | -                  | -                  | -                |
| - Medium                       | 520 - 550         | -            | -               | -              | -                   | -                     | -                  | -                  | -                  | -                |
| - Small                        | 420 - 450         | -            | -               | -              | -                   | -                     | -                  | -                  | -                  | -                |
| Mango - Betti                  | -                 | -            | -               | -              | -                   | -                     | -                  | -                  | -                  | -                |
| - Karathakola                  | 350 - 400         | -            | -               | -              | -                   | -                     | -                  | -                  | -                  | -                |
| Woodapple                      | 90 - 120          | -            | -               | -              | -                   | -                     | -                  | -                  | -                  | -                |
| Avocado                        | 250 - 280         | -            | -               | -              | -                   | -                     | -                  | -                  | -                  | -                |
| Orange                         | 35 - 42           | -            | -               | -              | -                   | -                     | -                  | -                  | -                  | -                |






හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය  
**Hector Kobbekaduwa Agrarian Research and Training Institute**  
 දත්ත කළමනාකරණ අංශය  
 තොග මිල ගණන් (කිලෝවකට රුපියල්)



| වර්ගය                    | 2024-03-25          | 2024-03-25        | 2024-03-25        | 2024-03-24       | 2024-03-25            | 2024-03-25           | 2024-03-25            | 2024-03-25          | 2024-03-25           | 2024-03-25          |
|--------------------------|---------------------|-------------------|-------------------|------------------|-----------------------|----------------------|-----------------------|---------------------|----------------------|---------------------|
|                          | පැලියගොඩ<br>වෙළඳපොළ | මහනුවර<br>වෙළඳපොළ | දඹුල්ල<br>වෙළඳපොළ | මීගොඩ<br>වෙළඳපොළ | නොරොච්චෝලේ<br>වෙළඳපොළ | තඹින්නේගම<br>වෙළඳපොළ | කැපපෙට්පොළ<br>වෙළඳපොළ | නුවරඑළිය<br>වෙළඳපොළ | බණ්ඩාරවෙල<br>වෙළඳපොළ | වෙයන්තොඩ<br>වෙළඳපොළ |
| <b>උඩරට එළවළු</b>        |                     |                   |                   |                  |                       |                      |                       |                     |                      |                     |
| බෝංචි                    | 100 - 150           | 100 - 120         | 80 - 100          | -                | -                     | 130 - 160            | 100 - 120             | 90 - 120            | -                    | -                   |
| කැරට                     | 250 - 280           | 250 - 280         | 230 - 300         | -                | -                     | 300 - 340            | 240 - 260             | 270 - 280           | -                    | -                   |
| ලීක්ස්                   | 180 - 200           | 170 - 180         | 150 - 170         | -                | -                     | 180 - 200            | 140 - 150             | 160 - 170           | -                    | -                   |
| බීටරුට                   | 150 - 180           | 120 - 150         | 130 - 140         | -                | 100 - 120             | 140 - 160            | -                     | -                   | -                    | -                   |
| බීටරුට (නුවරඑළිය)        | -                   | 170 - 180         | 150 - 160         | -                | -                     | -                    | 150 - 160             | 140 - 160           | -                    | -                   |
| නෝකෝල්                   | 60 - 80             | 50 - 70           | 50 - 80           | -                | -                     | 70 - 90              | 60 - 80               | 70 - 90             | -                    | -                   |
| රාබු                     | 30 - 50             | 30 - 50           | 25 - 40           | -                | 10 - 20               | 40 - 60              | 20 - 30               | 50 - 60             | -                    | -                   |
| ගෝවා (නුවරඑළිය)          | 230 - 250           | 240 - 250         | -                 | -                | -                     | -                    | 160 - 200             | 260 - 270           | -                    | -                   |
| ගෝවා (නුවර)              | 200 - 220           | 200 - 230         | 200 - 220         | -                | 200 - 250             | 260 - 300            | -                     | -                   | -                    | -                   |
| තක්කාලි                  | 120 - 150           | 100 - 120         | 80 - 100          | -                | 70 - 100              | 70 - 100             | 80 - 120              | 90 - 120            | -                    | -                   |
| <b>පහතරට එළවළු</b>       |                     |                   |                   |                  |                       |                      |                       |                     |                      |                     |
| බණ්ඩක්කා                 | 40 - 50             | 60 - 80           | 50 - 60           | -                | 40 - 50               | 35 - 50              | -                     | -                   | -                    | -                   |
| වම්බටු                   | 200 - 250           | 150 - 180         | 120 - 160         | -                | 80 - 120              | 100 - 150            | 150 - 170             | -                   | -                    | -                   |
| මාළු මිරිස්              | 300 - 500           | 400 - 450         | 300 - 400         | -                | 300 - 350             | 350 - 430            | 350 - 450             | 400 - 450           | -                    | -                   |
| වට්ටක්කා                 | 120 - 130           | 140 - 150         | 120 - 150         | -                | -                     | 130 - 160            | 150 - 160             | -                   | -                    | -                   |
| පිපිඤ්ඤා                 | 30 - 40             | 40 - 50           | 25 - 30           | -                | 20 - 25               | 20 - 30              | 50 - 60               | -                   | -                    | -                   |
| කරවිල                    | 150 - 180           | 120 - 150         | 90 - 100          | -                | 120 - 150             | 100 - 130            | -                     | -                   | -                    | -                   |
| පකෝල                     | 130 - 150           | 120 - 130         | 80 - 100          | -                | 60 - 70               | 90 - 110             | -                     | -                   | -                    | -                   |
| මුරුංගා                  | 200 - 500           | -                 | -                 | -                | 220 - 250             | -                    | -                     | -                   | -                    | -                   |
| වැටකොළ                   | 100 - 120           | 100 - 120         | 60 - 90           | -                | 60 - 90               | 60 - 100             | -                     | -                   | -                    | -                   |
| මැකරල්                   | 70 - 80             | 70 - 80           | 60 - 80           | -                | 40 - 50               | 60 - 80              | -                     | -                   | -                    | -                   |
| අළු කෙසෙල්               | 200 - 220           | 190 - 220         | 180 - 200         | -                | -                     | 100 - 130            | -                     | -                   | -                    | -                   |
| අඹු මිරිස්               | 200 - 250           | 200 - 240         | 180 - 300         | -                | 170 - 190             | 150 - 220            | 200 - 220             | -                   | -                    | -                   |
| දෙහි                     | 250 - 300           | 300 - 320         | 280 - 330         | -                | -                     | 240 - 270            | -                     | -                   | -                    | -                   |
| බතල                      | 130 - 150           | 170 - 190         | 170 - 180         | -                | -                     | 180 - 200            | 160 - 180             | -                   | -                    | -                   |
| මඤ්ඤාක්කා                | 120 - 140           | 110 - 120         | 100 - 120         | -                | 100 - 120             | 80 - 100             | 120 - 140             | -                   | -                    | -                   |
| එළබටු                    | 140 - 150           | 170 - 180         | 150 - 160         | -                | -                     | -                    | -                     | -                   | -                    | -                   |
| අර්තාපල් (ආනයනික)        | 145 - 200           | 155 - 180         | 145 - 150         | -                | -                     | 150 - 160            | -                     | -                   | -                    | -                   |
| අර්තාපල් (වැලිමඩ)        | 230 - 240           | 240 - 250         | -                 | -                | -                     | -                    | 230 - 250             | -                   | -                    | -                   |
| අර්තාපල් (නුවරඑළිය)      | 270 - 280           | 270 - 280         | -                 | -                | -                     | 270 - 290            | -                     | 260 - 270           | -                    | -                   |
| ලොකුළුණ (ආනයනික)         | 480 - 500           | 500 - 510         | 490 - 520         | -                | -                     | 450 - 460            | 490 - 500             | -                   | -                    | -                   |
| ලොකුළුණ දේශීය            | -                   | -                 | -                 | -                | -                     | -                    | -                     | -                   | -                    | -                   |
| <b>කෙසෙල්</b>            |                     |                   |                   |                  |                       |                      |                       |                     |                      |                     |
| ඇඹුල් (කිලෝවකට)          | 120 - 150           | 110 - 130         | -                 | -                | -                     | -                    | -                     | -                   | -                    | -                   |
| කෝලිකුටු (කිලෝවකට)       | 320 - 350           | 290 - 320         | -                 | -                | -                     | -                    | -                     | -                   | -                    | -                   |
| සීනි (කිලෝවකට)           | 120 - 150           | 100 - 120         | -                 | -                | -                     | -                    | -                     | -                   | -                    | -                   |
| ආනමාළු (එකකට රු.)        | 25 - 30             | -                 | -                 | -                | -                     | -                    | -                     | -                   | -                    | -                   |
| ගස්ලබු (කිලෝවකට)         | 150 - 240           | 220 - 230         | -                 | -                | -                     | -                    | -                     | -                   | -                    | -                   |
| වැල්දොඩම් (එකකට රු.)     | 100 - 120           | -                 | -                 | -                | -                     | -                    | -                     | -                   | -                    | -                   |
| <b>පළතුරු (එකකට රු.)</b> |                     |                   |                   |                  |                       |                      |                       |                     |                      |                     |
| අන්තය - ලොකු ප්‍රමාණය    | 620 - 650           | -                 | -                 | -                | -                     | -                    | -                     | -                   | -                    | -                   |
| - මධ්‍යම ප්‍රමාණය        | 520 - 550           | -                 | -                 | -                | -                     | -                    | -                     | -                   | -                    | -                   |
| - කුඩා ප්‍රමාණය          | 420 - 450           | -                 | -                 | -                | -                     | -                    | -                     | -                   | -                    | -                   |
| අඹ - බෙට්ටි              | -                   | -                 | -                 | -                | -                     | -                    | -                     | -                   | -                    | -                   |
| - කර්තකොලොමබන්           | 350 - 400           | -                 | -                 | -                | -                     | -                    | -                     | -                   | -                    | -                   |
| දිවුල්                   | 90 - 120            | -                 | -                 | -                | -                     | -                    | -                     | -                   | -                    | -                   |
| අලිපේර                   | 250 - 280           | -                 | -                 | -                | -                     | -                    | -                     | -                   | -                    | -                   |
| දොඩම්                    | 35 - 42             | -                 | -                 | -                | -                     | -                    | -                     | -                   | -                    | -                   |


  
 Data Management Division  
 Hector Kobbekaduwa Agrarian  
 Research and Training Institute  
 P.O. Box 1522  
 Colombo.





**Note:**

Usually, the price collection for Veyangoda and Meegoda wholesale markets is done the previous day between 6.00 pm and 8.30 pm, and for all other wholesale markets, the price collection is done between 7.00 am and 2.00 pm.

  
 Data Management Division  
 Director, Kolibekaduwa Agrarian  
 Research and Training Institute  
 P.O. Box 1522  
 Colombo.

